

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය
කොළඹ

පුවත්පත් නිවේදනය

ඉන්දියානු තරුණ තරුණියන් සඳහා Know India (KIP) වැඩසටහන

ඉන්දියානු රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් Know India වැඩසටහනේ (KIP) 54 සිට 56 දක්වා සංස්කරණයන්හි පහත දැක්වෙන වැඩසටහන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

	දිනය	හවුල්කාර ප්‍රාන්තය	අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කළ හැකි අවසන් දිනය
54 වැනි KIP	2019 අගෝස්තු 1 වෙනිදා සිට 2019 අගෝස්තු 25 වෙනිදා දක්වා	පන්ජාබ් සහ හර්යානා	2019 ජූනි මස 30 වැනි දින
55 වැනි KIP	2019 සැප්තැම්බර් 3 වෙනිදා සිට 2019 සැප්තැම්බර් 27 වෙනිදා දක්වා	ගෝවා	2019 ජූලි මස 30 වෙනි දින
56 වැනි KIP	2019 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2019	කේරළ	2019 අගෝස්තු 30 වැනි දින

	ඔක්තෝබර් 25 වෙනිදා දක්වා		
--	-----------------------------	--	--

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ පදිංචි වයස අවුරුදු 18 න් 30 න් අතර වයස් කාණ්ඩයේ විවිධ ක්ෂේත්‍ර වල කැපී පෙනෙන සහ ඉන්දියාව සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ඇති ශ්‍රී ලංකාවේ පදිංචි ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයන් (Overseas Indians) සඳහා විවෘත වේ. **නේවාසික නොවන ඉන්දියානුවන්ට (Non resident Indians) මෙම වැඩසටහනට අයදුම් කළ නොහැක.**

Know India වැඩසටහන මගින් ඉන්දියාවේ ජීවන රටාව, සංස්කෘතිය, අධ්‍යාත්මිකත්වය, ත්‍රාසප්‍රජනකභාවය හා ක්‍රීඩා, නිර්මාණශීලීත්වය හා සහ ඉන්දියාවේ සංස්කෘතිය හා රටෙහි විවිධ ප්‍රදේශවල තරුණ තරුණයින් සමග අන්තර් ක්‍රියාකාරී සබඳතාවන් පිලිබඳ අවබෝධයක් ලබා දීමට අපේක්ෂා කෙරේ. Know India වැඩසටහනට සහභාගී වන අයට සහකාර ප්‍රාන්තයේ ඓතිහාසික, සංස්කෘතික, කාර්මික, ශාස්ත්‍රීය හා සංචාරක ස්ථාන වෙත සංචාරය කිරීමට අවස්ථාව ලබා දෙනු ඇති අතර එම ප්‍රාන්තයේ ප්‍රධානීන් සහ අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයින්ද හමුවිය හැකි වනු ඇත. එසේම එම ප්‍රාන්තයේ ගැමි ජීවිතය පිලිබඳ අවබෝධයක්ද ලබා දෙනු ඇති අතර ප්‍රමුඛතම විශ්ව විද්‍යාල/ ආයතන/ සංවිධාන වල වැඩමුළු සඳහාද සහභාගී වීමට අවස්ථාව ලබා දෙනු ඇත.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් යාමට හා ආපසු ඒමට ගුවන් ටිකට් පත් ලබා දෙන අතර ඒ සඳහා මුළු ගුවන් ගාස්තුවෙන් 10% ක් සහභාගීකරුවන් විසින් තැන්පත් කළ යුතුය. සහභාගීවන්නන් විසින් KIP වැඩසටහන සම්පූර්ණ කරන බවට සහතික විය යුතු අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඉන්දියානු රජය ගුවන් ගමන් සඳහා වැය කළ මුදල සහභාගීවන්නන් විසින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට නැවත ගෙවිය යුතු වේ.

මේ සඳහා සුදුසුකම් සහිත අයදුම්කරුවන් KIP වෙබ් අඩවිය වන www.kip.gov.in වෙත පිවිස අයදුම්පත් භාරගන්නා අවසන් දින හෝ ඊට ප්‍රථම ලියාපදිංචි වන්න. ලියාපදිංචිය, අයදුම් පත සහ නීතිරීති සම්බන්ධ සියලුම තොරතුරු වෙබ් අඩවියේ දක්වා ඇත.

කොළඹ

2019 ජූනි 12